

නිවේදනයයි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා පහත සඳහන් තොරතුරු නිලධාරීන් වෙත RTI 01 දරණ අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යය නොවේ.

තොරතුරු නිලධාරීන්

එස්.ආර්. ඩබ්ලිව්.එම්.ආර්.පී.සත්කුමාර මහතා.

අතිරේක ලේකම් (පාලන)

තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ඇසිදිසි මැදුර,

පොල්හේන්ගොඩ, කොළඹ 05

සම්බන්ධ කරගත හැකි දුරකතන අංක - 011- 2513398

එච්. හේවගේ මහතා.

අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්)

තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය , ඇසිදිසි මැදුර,

පොල්හේන්ගොඩ, කොළඹ 05

සම්බන්ධ කරගත හැකි දුරකතන අංක - 011- 2512343

- 01 තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබා ගන්න.
- 02 ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දක්වනු ලැබේ.
- 03 ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතුනම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතුනම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවියයුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
- 04 ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේ නම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21ට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබා දෙනු ඇත.
- 05 තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුළ සිදු කරනු ඇත.

06 තොරතුරු ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාළව

- i. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.
- ii. පනතේ 5 වන වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාවක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම,
- iii. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම.
- iv. සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම.
- v. වැඩිපුර ගාස්තු අයකිරීම,
- vi. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම.
- vii. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීමේ වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම මත අතෘප්තියට පත්වන්නේ නම් පහත සඳහන් නම් කල නිලධාරියා වෙත දින 14ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න

නම් කළ නිලධාරියා,

ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා
ලේකම්
තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ඇසිදිසි මදුර,
පොල්හේන්ගොඩ, කොළඹ 05
සම්බන්ධ කරගත හැකි දුරකතන අංක - 011 2513467
විද්‍යුත් තැපෑල - secretary@media.gov.lk